

එක්සත් ජනපදයේ ගෙවිරල් මහ බැංකුවෙහි “ප්‍රමානාත්මක ලිහිල්කිරීම්” සමඟ මූලන යුද්ධයේ අනතුරු ඇගෙවීම් නිකුත්වෙයි

Currency war warnings follow US Fed's "quantitative easing"

නික් බ්‍රිතියේ විසිනි

2012 සැප්තමේබර් 24

යිටු ම මාසයක දී ම බොලර් බිලියන ගනනින් මූල්‍ය වෙළඳපොලවලට පොම්ප කරන ක්‍රියාවලියක් වන එක්සත් ජනපද ගෙවිරල් මහ බැංකුවේ “ප්‍රමානාත්මක ලිහිල්කිරීම්” පිළිබඳ ප්‍රතිපත්තිය මගින්, මූදල් ඒකකයන්ගේ අගය මත ජාත්‍යන්තර ආත්මින් ඇව්වීමාම ගැන බිය පලවෙයි.

මහ බැංකුව ගෙන ඇති පියවරෙහි එක් ප්‍රතිච්චාකයක් වශයෙන් බොලරයේ අගය පහත වැවේ. එමගින් ජාත්‍යන්තර වෙළඳපොලවල් තුළ අනෙකුත් ප්‍රමුඛ රටවල කරගකාරිත්වය හිතවනු ඇත.

මසකට බොලර් බිලියන 40 බැංගින් උකස්කරයන්ගෙන් පිටුබලය ලෙන සුරකුම් මිලට ගැනීම පිනිස මහ බැංකුව පිළින දෙන මැතම තීන්දුවෙන් පසුව, බැංලයේ මූදල් ඇමති ගයිවේ මැන්ටිගා, මූල්‍ය යුද්ධයක් පිළිබඳ ඔහුගේ මූල්‍ය අනතුරු ඇගෙවීම් යලි අලුත් කළේය.

පසුගිය 20දා ගිනැන්ත්ල් ටයිමිස් පත්‍රය සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවක දී මැන්ටිගා, “ආරක්ෂනවාදී” වූ එක්සත් ජනපද පියවරෙන්, අවශේෂ ලෝකයට බෑරපතල ප්‍රතිච්චාක ඇතිකළ හැකි බව කියා සිටියේය. බැංකුවේ පියවර මගින් ලැබෙනු ඇත්තේ අවම වාසියක් පමණක් බවත් දැනටමත් වෙළඳපොලවල ඉහළ දුවශිලතාවක් පවතින නමුත් එවා තීම්පානය කරා ගමන් නොකරන බවත් ඔහු පැවසිය. මෙම පියවරයන්හි සැබැඳී අරමුන බොලරයේ අගය පහත නොලා එක්සත් ජනපද අපනයන සඳහා තල්පුවක් ලබාදීම බව ද ඔහු පැවසිය.

පසුගිය සතියේ ජාත්‍යන්තර මහ බැංකුව, තමන්ගේම ප්‍රමානාත්මක ලිහිල් කිරීමේ සංස්කරනයක් සහිතව මූල්‍ය වෙළඳපොලවලට මැදිහත් වීමට ගන් තීන්දුව, ගෝලීය ආත්මින් පිළිබඳ තවත් සලකුනක් බව මැන්ටිගා පෙන්වා දුන්නේය. “එහි අර්ථය මූල්‍ය යුද්ධයයි.”

යෙන් මූදල් අගය පහත නොලා නිර්යාත වැඩිකිරීමේ පැහැදිලි අරමුනක් ඇති මෙම පියවර මගින් ජාත්‍යන්තර මහ බැංකුව සිය වත්කම් මිලටගැනීමේ වැඩිසටහන සඳහා බොලර් බිලියන 128ක් යෙද්වීමට තීරනය කළේය. තම ක්‍රියාවල එක් හේතුවක් ලෙස බැංකුව සඳහන් කළේ “මූල්‍ය හා විදේශ විනිමය තුවමාරු වෙළඳපොලේ වර්ධනය” කෙරෙහි එහි බලපෑමයි.

පසුගිය මාසයේ ජාත්‍යන්තර වෙළඳාම පිළිබඳ සංඛ්‍යා මගින් ගෝලීය මූල්‍ය කළබැංශීයෙහි බලපෑම පිළිබඳව තවත් සාක්ෂි මතුකර තිබේ. වසරකට පෙර තත්ත්වය හා සසංඛ්‍යා කළ බටහිර යුරෝපයට කරන ජපන් අපනයන සියයට 28න් වැට් ඇති බවත්, විනයට කරන අපනයන එක දිගට තෙවැනි මාසයටත් පහත ගොස් ඇති බවත් මෙම මගින් පෙන්නුම් කළේය.

විනය ද ගෙවිරල් මහ බැංකුව ගත් පියවරේ බලපෑම පිළිබඳව කනස්සල්ල පලකොට තිබේ. එරට මහ බැංකුවේ ප්‍රධානීය වන මිහිපූ ජියුවාන් “ප්‍රමානාත්මක ලිහිල් කිරීම්” වැඩිසටහන පිළිබඳව පසුගිය අප්‍රේල් මාසයේදී පලකළ විවේචන යලි මතකයට තැබූයි. ලාභ නය එක දිගටම එන්නත් කිරීම පැලදායි නොවන බවත්, මූදල් අවශ්‍ය තැන්වලට යෙද්වීම සඳහා වඩා තිශ්චිත පියවර කෙරෙහි අවධානය යොමු කිරීම අවශ්‍ය වන බවත් ඔහු පැවසිය.

ඇමරිකානු බොලරයේ අගය පහත වැට් පිළිබඳව විනය උත්සුකයන් දෙකක් ඇතේ. එය යුතාන් මූදල් අගය ඉහළට තල්පු කරයි. එයින් වින අපනයන වෙළඳපොලවල් කෙරෙහි බලපෑමක් ඇති කරන අතර බිජිනය සතු බොලර් මුළුයන 1.2කට වැඩි එක්සත් ජනපදයේ හාන්ඩාගාර බිල්පත්වල අගය පහත නොවයි.

සිය වැඩිසටහන යුක්තිසහගත කරන එක්සත් ජනපද මහ බැංකුවේ තරකය නම්, දුවශිලතාව එන්නත් කිරීමෙන් පොලී අනුපාත පහත නොලා ආයෝජන දිරිමත් කිරීමේ ප්‍රතිපල වශයෙන් රකියා අවස්ථා

ව�ඩිකර විරකියාව අඩුකරන බවයි. එහෙත්, වියුක් විශ්වවිද්‍යාලය මගින් විශාලතම සමාගම්වල මූල්‍ය කළමනාකරුවන් 887ක් අලලා කරන ලද මැත සම්ක්ෂයකින් සොයාගෙන ඇත්තේ, පොලී අනුපාත පහත හෙළිමක් ඔවුන්ගේ තීරන ගැනීම කෙරෙහි කිසියම් හෝ බලපැල්මක් ඇති කරන්නේ නැත යන්නයි. එම විශ්වේෂනයට අනුව, “ප්‍රධාන මූල්‍ය නිලධාරීන් විශ්වාස කරන්නේ මූල්‍ය පියවර විශේෂීත බලපැල්මක් ඇති නොකරන බවයි. සමාගම් වලින් සියයට 91ක් කියා සිටින්නේ පොලී අනුපාතය සියයට එකකින් අඩු කළත් ඔවුන්ගේ ආයෝජන සැලසුම් වෙනස් නොවන බවයි. සියයට 84ක් පවසන්නේ පොලී අනුපාත සියයට 2න් පහත දැමුවත් සිය ආයෝජන තීන්දු වෙනස් නොවන බවයි.”

වෙනත් වචන වලින් කිවහොත් තත්‍ය ආර්ථිකය සැලකිලිමත්වනතාක් දුරට ගෙඩරල් මහ බැංකුවේ ක්‍රියාවන් තුළක් මත කරන තල්පුවකට සමාන වන්නේය. සැබැවින්ම මෙම තත්වය මූල්‍ය ක්ෂේත්‍රයන් විසින් භදුනාගෙන තිබේ.

පසුගිය 19දා නිව්‍ය යෝජක්හි භාව්‍ය සමාජය භමුවේ කරා කරමින් මහ බැංකුවේ මැතම ප්‍රතිපත්ති තීරනය කළ ගෙඩරල් විවෘත වෙළඳපොල කම්ටුවේ ජන්දය හිමි නොවන සාමාජිකයෙක් වන රිව්‍යි ගිහුරු, ගෙඩරල් මහ බැංකුව නන්නාදුනන ජල ප්‍රවාහයක ගැඹුරට යාත්‍රා කරමින් සිටින බව පැවසිය. අවංක පිළිගැනීමක් සමග ඔහු මෙසේ ද පවසයි. “යථාර්ථය නම්, කම්ටුව තුළ හෝ බැංකු 12 භා එහි පාලක මන්ඩලය තුළ අපගේ නිලධාරී මන්ඩලයේ කිසිවෙකුත් ආර්ථිකය සැබැවින්ම පසු පසට අදින්නේ කුමක් විසින්දැයි හරියටම නොදැනී. ආර්ථිකය නිසි මගට යලි ඇදෙනු ඇත්තේ කුමක් විසින් දැයි කිසිවෙකුත් දන්නේ නැත. සැබැවින්ම මෙම ගුහ ලෝකයේ කොතැනකටත් ඇති මහ බැංකුවක් හෝ අන් කටරෙකු හෝ දැන් අප සිටින ස්ථානයෙන් ආපසු නිවෙස් බලා සාර්ථක ලෙස යාත්‍රා කළ නැති ආකාරය දන්නේ නැත. කිසිදු මහ බැංකුවක්, අඩුම තරමින් ගෙඩරල් මහ බැංකුව හෝ මෙම වාරිකාවේ මිට පෙර යෙදී නැත.”

එක්සත් ජනපදයේ හා යුරෝපයේ ආර්ථිකයන් උත්තේජනය කිරීමට ප්‍රමානාත්මක ලිඛිල් කිරීම කවුරටත් පිටුවහලක් වනු නැතැයි අවධාරනය කරන ගොඩැට හිටපු ගෙඩරල් මහ බැංකු සහාපති පෝල් වෝකර ද එක්ව සිටියි. සති අන්තයේ ස්කොටිලන්තයෙහි පැවති සමුළුවක දී ඔහු මෙසේ පැවසිය. “වෙළඳපොලෙහි ඕනෑවත් වචා ද්‍රව්‍යිලතාව ඇති බැවින් එය වැඩි කිරීමෙන් ආර්ථිකයෙහි වෙනසක් සිදු නොවනු ඇත.

ලෝක ආර්ථිකය යලින් කරියමක් ගැසීමට යන බවට පවතින ව�ඩින අවබෝධය, ලෝක වෙළඳ සංවිධානයේ නවතම අනාවැකිය මගින් තවත් ගක්තිමත් කර තිබේ. මේ වසරේ ලෝක ආර්ථික වර්ධනය සියයට 3.7ක් වනු ඇති බවට එය කළින් පලකල පුරෝකළනය දැන් සියයට 2.5ක මට්ටමට පහත හෙලා ඇත.

ගෙඩරල් මහ බැංකුවේ පියවර ආයෝජන හා රැකියා මත කිසිදු වෙනසක් ඇති නොකරන අතර එය මූල්‍ය වෙළඳපොලවල් පමණක් උත්තේජනය කරනු ඇත. 2008 සැප්තැම්බර් කඩවැවීමේ තැන් පටන් මහ බැංකුව පැහැදිලි න්‍යායපත්‍රයක් අනුව ව�ඩිකර තිබේ. සමහර සාපරායි ස්වභාවයක් පවා ගනු ලැබූ සම්පේක්ෂන ක්‍රියාවලියක නිම්ග්නව සිටි, අර්බුදය මුදාහරින ලද එම බැංකු හා මූල්‍ය ආයතනවලටම නිමක් නැතිව අනිභින්ම ලාභයට අරමුදල් සපයා තිබේ. මහ බැංකුව තව තවත් එන්නත් කළ මුදල් නිසා මූල්‍ය වත්කම්වල මිල ඉහළ නංමින් ලාභ උපයා ගැනීමේ හැකියාව ලබා දුන්නේය.

කෙසේ වුවත් තත්‍ය ආර්ථිකයෙහි එකතැන පල්වීම හා පසුබැමහි තේරුම, මෙම ක්‍රියාවලිය අනිශ්චිත ආකාරයකින් සිදුවීගෙන යා නොහැකි බවත් සැකිල්ල බැංකු වැවෙනු ඇති බවත්ය. එක්සත් ජනපද ගෙඩරල් මහ බැංකුව, යුරෝපීය මහ බැංකුව හා ජපාන මහ බැංකුව යන ලෝකයේ ප්‍රමුඛ මහ බැංකු තුනෙහි මැදිහත්වීමෙහි අරථය, තවත් ඇපදීමේ අරමුදල් සම්පාදනයට ඇති භැතියාවට වචා එම බැංකු ම සුලිය තුලට ඇදෙගෙන එනු ඇති බවයි.